

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය

2020 දෙසැම්බර් / ජනවාරි

සැලකිය යුතුයි

සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න

අංක 01 සිට 40 දක්වා ප්‍රශ්නවල දී ඇති (1) (2) (3) (4) යන පිළිතුරු වලින් නිවැරදි හෝ වඩාත් ගැලපෙන හෝ පිළිතුර තෝරා ගන්න

සැකසුම - හේමසිරි විජේසිංහ

කාලය - පැය 01 යි

පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්න අංක 01 සිට 05 දක්වා පිළිතුරු සපයන්න

විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට ඉගැන්වීම පිළිබඳ ඩිප්ලෝමාධාරිනියක වූ වමරි ඇයගේ මිතුරියක වූ ඉසුරි වද සම්බන්ධ කරගෙන දෙදෙනා විසින්ම ප්‍රාග්ධනය යොදා පෙර පාසලක් අසලින් ගොඩනැගිල්ලක් මිලදී ගෙන පිපෙන කැකුළු ලෙස නම යොදා විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට ඉගැන්වීමට උපකාරක පංතියක් ආරම්භ කරන ලදී .

01 මෙම සිද්ධිය ඇසුරින් වමරි විසින් සපුරාලනු ලබන මූලික මිනිස් අවශ්‍යතාවය කුමක්ද ?
(1) ආහාර (2) ඇඳුම් (3) අධ්‍යාපනය (4) සෞඛ්‍යය

02 ඉහත සිද්ධියේ සඳහන් අවස්ථාවක් වන්නේ
1 පෙර පාසලක් අසල පිහිටා තිබීම
2 වමරි විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා ඩිප්ලෝමාධාරිනියක වීම
3 ඉසුරි ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීම
4 වමරි සහ ඉසුරි සමානව ප්‍රාග්ධනය යෙදීම

03 මෙම සිද්ධියේ සඳහන් පිපෙන කැකුළු ව්‍යාපාරය අයත්වන ව්‍යාපාර සංවිධාන වර්ගය කුමක්ද?
1 ඒක පුද්ගල ව්‍යාපාර 2 හවුල් ව්‍යාපාර 3 රජයේ දෙපාර්තමේන්තු 4 සංස්ථාපිත සමාගම්

04 පිපෙන කැකුළු උපකාරක පංතිය විසින් මිලදී ගත් ගොඩනැගිල්ල අයත්වන නිෂ්පාදන සාධකය කුමක්ද?
1 භූමිය 2 ශ්‍රමය 3 ප්‍රාග්ධනය 4 ව්‍යවසායකත්වය

05 මේ සිද්ධියේ සඳහන් පිපෙන කැකුළු ව්‍යාපාරය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න
1 මෙය සේවා සැපයීමේ ව්‍යාපාරයකි
2 මෙය භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයකි
3 මෙම ව්‍යාපාරයේ වගකීම සීමිතයි
4 මෙම ව්‍යාපාරයේ නාමය ලියාපදිංචිය අත්වාර්යය වේ

- 06 රජය විසින් ව්‍යවසායකයින් දිරිමත් කිරීම සඳහා බදු අඩුකිරීමට සැලසුම් කර ඇත මෙම ප්‍රකාශය තුළ අන්තර්ගත ව්‍යාපාර පරිසරය කමක්ද?
- 1 ආර්ථික පරිසරය
 - 2 තාක්ෂණික පරිසරය
 - 3 සමාජ හා සංස්කෘතික පරිසරය
 - 4 දේශපාලන පරිසරය
- 7 කොරෝනා වසංගතය සඳහා සෞයාගත් නව එන්නතක් ඇමරිකාවේ එක් ප්‍රාන්තයක සිට වෙනත් ප්‍රාන්තයකට යැවීමට සුදුසු ප්‍රවාහන මාධ්‍යය වන්නේ
- 1 නාවික ප්‍රවාහනය
 - 2 ගුවන් ප්‍රවාහනය
 - 3 දුම්රිය ප්‍රවාහනය
 - 4 මහාමාර්ග ප්‍රවාහනය
- 8 පාසල තුළ හදිසි ගුරු රැස්වීමක් දැනුම් දීමට විදුහල්පතිතුමා යොදාගතයුතු යෝග්‍යම සන්නිවේදන මාධ්‍යය වන්නේ
- 1 ඊමේල් පණිවිඩ යැවීම
 - 2 ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දැනුම් දීම
 - 3 කාර්යාලයේ සේවකයෙකු විසින් ගුරු පණිවිඩ පොත එක් එක් ගුරුවරුන්ට බැලීමට යැවීම
 - 4 අංශ ප්‍රධාන ගුරුවරුන්ට දුරකථන ඇමතුම් දී අනෙක් ගුරුවරුන් දැනුවත් කරන ලෙස පැවසීම
- 09 ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙකු ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ගඩොල් කැට 1000 ක් මිලදී ගැනීමඅයත්වන වෙළෙඳාම
- 1 සිල්ලර වෙළෙඳාමයි
 - 2 තොග වෙළෙඳාමයි
 - 3 සුළු පරිමාණ වෙළෙඳාමයි
 - 4 මහාපරිමාණ වෙළෙඳාමයි
- 10 බැංකු අයිරා පහසුකම් ලබා දෙන්නේ
- 1 ඉතිරිකිරීමේ ගිණුම්හිමියන්ට
 - 2 ස්ථාවර තැන්පතු ගිණුම් හිමියන්ට
 - 3 ජංගම ගිණුම් හිමියන්ට
 - 4 ණයපත් හිමියන්ට
- 11 ලංකා බැංකුවේ ජංගම ගිණුමක් හිමි සොනාල් මහජන බැංකුවේ ජංගම ගිණුමක් හිමි නවීන් වෙත වෙක්පතක් නිකුත් කරයි මෙම සිද්ධියේ සඳහන් අණලදු සහ ආදායකයා පිළිවෙලින්
- 1 ලංකා බැංකුව - නවීන්
 - 2 මහජන බැංකුව- සොනාල්
 - 3 සොනාල්- නවීන්
 - 4 නවීන් - සොනාල්
- 12 විදුහල්පතිතුමා විසින් වාර්ෂික වාරිකාව සාර්ථකව යෑම සඳහා ගුරුවරුන්ගෙන් සහ දෙමව්පියන්ගෙන් සමන්විත වාරිකා කමිටු පිහිටුවන ලදී මෙය කළමණාකරණයේ කුමන කාර්යයට අයත් වේද?
- 1 සැලසුම්කරණය
 - 2 සංවිධානකරණය
 - 3 මෙහෙයවීම
 - 4 පාලනය
- 13 විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා යනු
- 1 මුදල් හා වෙක්පත් වෙනුවට භාවිතා කළ හැකි ගෙවීම් ක්‍රමයකි
 - 2 ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාඩ්පත් මගින් ගනුදෙනු කළ හැකි සේවාව
 - 3 ණයපත් හරපත් ටෙලර්පත් මගින් ගනුදෙනු කිරීමට සලසා ඇති සේවාවන්ය
 - 4 විද්‍යුත් සන්නිවේදන තාක්ෂණ භාවිතා කරමින් ගනුදෙනු කිරීමට හඳුන්වා දී ඇති සේවාව

- 14 පහත ආයෝජන මාර්ග අතුරින් අවධානය වැඩිම ආයෝජන මාර්ගය කුමක්ද?
 1 දේපළ මිලදී ගැනීම
 2 සාමාන්‍ය කොටස් මිලදී ගැනීම
 3 ස්ථාවර තැන්පතුක ආයෝජනය කිරීම
 4 භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම
- 15 ශ්‍රී ලංකාවේ අධිවේග මාර්ග ඉදිකිරීම හා නවීන පහසුකම් සහිත බස්රථ එහි ධාවනය කිරීම මෙම වාක්‍යයෙන් කියවෙන ප්‍රවාහන මූලිකාංග පිළිවෙලින්
 1 පර්යන්තය හා මාධ්‍යය 2 පර්යන්තය හා මාර්ගය
 3 මාධ්‍යය හා බලය 4 මාර්ගය හා මාධ්‍යය
- 16 ජීවිත රක්ෂණය සඳහා අදාළ නොවන රක්ෂණ මූලධර්මය වන්නේ
 1 රක්ෂ්‍ය හිමිකම 2 හානිපූරුණය
 3 උපරිම විශ්වාසය 4 ආදේශනය
- 17 ගනුදෙනුවක් ගිණුම්කරණ සමීකරණයට බලපාන ආකාරය පහත දැක්වේ

$$\text{වත්කම් (රු)} = \text{අයිතිකරුගේ හිමිකම(රු)} + \text{වගකීම් (රු)}$$

$$-25000 = \quad \quad \quad -25000$$
 ඉහත ගිණුම්කරණ සමීකරණයේ සටහන් කර ඇති ගනුදෙනුව වන්නේ
 (1) රවිත්ගෙන් රු 25000 ක බඩු තොගයක් නයට ගැනීම
 2 බැංකු ණයෙන් රු 25000 ක් මුදලින් ගෙවීම
 3 විදුලි වියදම් රු 25000 මුදලින් ගෙවීම
 4 අයිතිකරු රු 25000 ක මුදල් පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම
- 18 පහත ගනුදෙනු අතරින් වගකීම් අඩුවීමට බලපාන ගනුදෙනුව කුමක්ද?
 1 විදුලි වියදම් ගෙවීම රු 4000
 2 අයිතිකරුගේ නිවසේ විදුලි බිල ව්‍යාපාරය ගෙවීම රු 2500
 3 ණයහිමියෙකුට මුදල් ගෙවීම රු 2500
 4 අයිතිකරු ව්‍යාපාරයෙන් රු 1500 ක් රුගෙන යාම
- 19 ගනුදෙනුවකට අදාළ ද්විත්ව සටහනක් පහත දැක්වේ
 ණයහිමි ගිණුම හර 6000
 මුදල් ගිණුම බැර 6000
 සිදුවිය හැකි ගනුදෙනුව වන්නේ
 1 ණයහිමියන්ගෙන් රු 6000 ක් ලැබීම
 2 ණයහිමියන්ට රු 6000 ක් ගෙවීම
 3 ණයට ගැණුම් රු 6000
 4 ණය හිමියන්ගෙන් ලද වට්ටම් රු 6000

20 X තීරුවේ ගිණුම් වර්ගද Y තීරුවේ ලෙජර් ගිණුම් කිහිපයක්ද දැක්වේ

X	Y
1 වියදම් ගිණුම	Aගැනිලි ගිණුම
2 වත්කම් ගිණුම	Bවිකුණුම් ගිණුම
3 ආදායම් ගිණුම	Cගැණුම් ගිණුම
4 හිමිකම් ගිණුම	Dණයගැති ගිණුම

X තීරුවේ සඳහන් ගිණුම් වර්ග Y තීරුවේ සඳහන් ලෙජර් ගිණුම් සමග අනුපිළිවෙළට ගැළපූ පසු ලැබෙන පිළිතුර වන්නේ

- 1 BCDA
- 2 CDBA
- 3 ADCB
- 4 CABD

21 වැඩිවීම හර අඩුවීම බැර යන ද්විත්ව සටහන් මූලධර්මය නිශ්පණය කරන ගිණුම වන්නේ

- 1 ප්‍රාග්ධන ගිණුම
- 2 බැංකු ණය ගිණුම
- 3 ගැනුම් ගිණුම
- 4 ණයහිමි ගිණුම

22 ව්‍යාපාරයක මුදලින් ලැබූ ගෙවල් කලී රු 4000 සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනය හා මූලික සටහන් පොත පිළිවෙලින් දැක්වෙන පිළිතුර වන්නේ

- 1 මුදල් පොත - ලදුපත
- 2 මුදල් පොත - ගෙවීම් වවුචරය
- 3 ලදුපත - මුදල් පොත
- 4 ජර්නල් වවුචරය - මුදල් පොත

23 2020-03-31 දිනට ව්‍යාපාරයේ බැංකු ගිණුමේ හර ශේෂය රු 19500 ක් වූ අතර බැංකුවෙන් එවන ලද බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය රු 18900 ක් විය මෙම වෙනසට හේතු වූ ගනුදෙනුව වන්නේ

- 1 බැංකුවට සෘජුවම ලැබී ඇති ලාභාංශ රු 600
- 2 නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත් රු 600
- 3 තැන්පත් කළත් නිෂ්කාශනය නොවූ චෙක්පත් රු 600
- 4 බැංකුවට ලැබී ඇති ණයගැති ප්‍රේෂණ රු 600

24 ණයහිමියෙකුට චෙක්පතකින් ගෙවීම රු 7500 සටහන් කිරීමට අදාළ මූලික පොත සහ මූලික ලියවිල්ල පිළිවෙලින්

- 1 මුදල් පොත- ලදුපත
- 2 බැංකු ගිණුම- වවුචරය
- 3 මුදල් පොත- වවුචරය
- 4 බැංකු ගිණුම - ලදුපත

25 පොත් අලෙවිකරන ව්‍යාපාරයක මූලික පොත්වලින් පහත ගනුදෙනු දෙක උපුටා ගන්නා ලදී

- 1 දක්ෂ ලී බඩු ව්‍යාපාරිකයන්ගෙන් රු 10000 ක ලීබඩු ණයට ගැනීම
- 2 රු 15000 ක පොත් තොගයක් ඇටිලස් සමාගමෙන් ණයට ගැනීම

ඉහත 1 හා 2 ගනුදෙනු මූලික පොත්වල සටහන් කිරීමේදී භාවිතා කළ මූලාශ්‍ර ලේඛන පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න

- | | |
|---------------------|---------------------|
| 1 ගැනුම් ඉන්වොයිසිය | විකුණුම් ඉන්වොයිසිය |
| 2 ගැනුම් ඉන්වොයිසිය | ගෙවීම් වවුචරය |
| 3 ජර්නල් වවුචරය | විකුණුම් ඉන්වොයිසිය |
| 4 ජර්නල් වවුචරය | ගැනුම් ඉන්වොයිසිය |

- 26 රජරට සමාගම කිලෝ එකක් රු 100 බැගින් හාල් කිලෝ 30 ක් ණයට විකුණන ලදී එහිදී අඩුකළ වෙළෙඳ වට්ටම 10% ක් විය මෙම ගනුදෙනුව නිසා ව්‍යාපාරයේ
- 1 දුන් වට්ටම් රු 300 කින් වැඩිවේ
 - 2 විකුණුම් ආදායම රු 3000 කින් වැඩිවේ
 - 3 ණයගැති වටිනාකම රු 2700 කින් වැඩිවේ
 - 4 ණයගැති වටිනාකම රු 3000 කින් වැඩිවේ

- 27 සවිත්‍රගේ ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමයේ වටිනාකම රු 4000 කි 2020 ඔක්තෝම්බර් 31 දිනට සුළු මුදල් භාරකරු ලග ඉතිරි මුදල රු 400 කි 2020 නොවැම්බර් 01 දින ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමයේ වටිනාකම රු 6000 දක්වා වැඩි කරන ලදී 2020 නොවැම්බර් 01 දින සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීමට අදාළ නිවැරදි ද්විත්ව සටහන වන්නේ

1 සුළු මුදල් පොත හර	3600	2 මුදල් පොත හර	3600
මුදල් පොත බැර	3600	සුළු මුදල් පොත බැර	3600
3 සුළු මුදල් පොත හර	5600	4 මුදල් පොත හර	5600
මුදල් පොත බැර	5600	සුළු මුදල් පොත බැර	5600

පහත තොරතුරු ඇසුරෙන් ප්‍රශ්න අංක 28 29 හා 30 ට පිළිතුරු සපයන්න

ඇගළුම් කම්හලකට අදාළ පිරිවැය අයිතම කිහිපයක් පහත දැක්වේ

රෙදි පිරිවැය	යන්ත්‍ර ක්‍රියාකරු	වැටුප්	රක්ෂන වියදම්
යන්ත්‍ර ක්ෂය	සුපරීක්ෂක වැටුප්	මෝස්තර නිර්මාණ වියදම්	

- 28 ඉහත ඇගළුම් කම්හලේ සෘජු වෙනත් පිරිවැය වන්නේ
- 1 රෙදි පිරිවැය
 - 2 යන්ත්‍ර ක්‍රියාකරු වැටුප්
 - 3 මෝස්තර නිර්මාණ වියදම්
 - 4 සුපරීක්ෂක වැටුප්
- 29 ඇගළුම් කම්හලේ ප්‍රාථමික පිරිවැය ගණනයට අදාළ අයිතම පමණක් ඇති කාණ්ඩය වන්නේ
- 1 රෙදි පිරිවැය ,යන්ත්‍ර ක්‍රියාකරු වැටුප් ,මෝස්තර නිර්මාණ පිරිවැය
 - 2 සුපරීක්ෂක වැටුප් ,විදුලිය ,රෙදි පිරිවැය
 - 3 රෙදි පිරිවැය ,මුරකරු වැටුප් ,මෝස්තර නිර්මාණ වියදම්
 - 4 රක්ෂණය ,විදුලිය , යන්ත්‍ර ක්ෂය
- 30 ඇගළුම් කම්හලේ නිෂ්පාදන පොදුකාර්යය පිරිවැය ගණනය කිරීමට අදාළ අයිතම පමණක් ඇතුළත් කාණ්ඩය වන්නේ
- 1 මුරකරු වැටුප් ,මෝස්තර නිර්මාණ වියදම්, රක්ෂණය
 - 2 රෙදි පිරිවැය , මෝස්තර නිර්මාණ වියදම් , යන්ත්‍ර ක්‍රියාකරු වැටුප්
 - 3 රෙදි පිරිවැය ,යන්ත්‍ර ක්‍රියාකරු වැටුප් ,මුරකරු වැටුප්
 - 4 මෝස්තර නිර්මාණ වියදම් ,විදුලි වියදම් ,යන්ත්‍ර ක්ෂය

- 31 ලාභ අරමුණු කර නොගත් සංවිධානයක සම්මිච්චිත අරමුදල සාමාන්‍ය ව්‍යාපාරයක හඳුන්වන්නේ
 1 ලාභය ලෙස 2 අතිරික්තය ලෙස
 3 ආදායම් ලෙස 4 ප්‍රාග්ධනය ලෙස
- 32 ක්‍රීඩා සමාජයක වියදම් කිහිපහක් පහත දැක්වේ
 A ක්‍රීඩාගාරය ඉදිකිරීමේ වියදම් B ක්‍රීඩාගාර මුරකරු වැටුප්
 C ක්‍රීඩා පුහුණුකරුගේ දීමනා D ක්‍රීඩා පිටිය නඩත්තු කිරීමේ වියදම්
 ඉහත වියදම් අතරින් ක්‍රීඩා සමිතියේ ආදායම් ප්‍රකාශනයේ ඇතුළත් කළ යුතු වන්නේ
 1 A හා B පමණි 2 B හා C පමණි
 3 A හා D පමණි 4 සියල්ලම
- 33 ව්‍යාපාරයක් මිලදීගත් යන්ත්‍රයක විස්තර පහත දැක්වේ
 ගැනුම් මිල රු 800000
 සුන්බුන් අගය රු 200000
 ප්‍රයෝජනවත් ජීව කාලය අවුරුදු 10
 මෙම ව්‍යාපාරය සරල මාර්ග ක්‍රමයට යන්ත්‍ර ක්ෂය කරනු ලබයි නම් යන්ත්‍රයේ ක්ෂය කළ හැකි අගය කීයද?
 1 රු 600000 2 රු 60000 3 රු 800000 4 රු 1000000
- 34 නිමිතගේ ව්‍යාපාරයේ 2019-01-01 දින මාසික කුලිය රු 6000 බැගින් ගොඩනැගිල්ලක් කුලියට දී තිබුනි 2019-12-31 දිනෙන් අවසන් වර්ෂයේදී ගොඩනැගිලි කුලී ලෙස රු 60000 ක් ලැබී තිබුණි
 1 මෙම ව්‍යාපාරයේ ලාභාලාභ ප්‍රකාශනයේ දැක්වෙන ගොඩනැගිලි කුලී ආදායම රු 60000 කි
 2 මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙන්වන ලැබිය යුතු ගොඩනැගිලි කුලිය රු 72000 කි
 3 මෙම ව්‍යාපාරයේ ලාභාලාභ ප්‍රකාශනයේ දැක්වෙන ගොඩනැගිලි කුලී ආදායම රු 72000 කි
 4 මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් යටතේ උපචිත ගොඩනැගිලි කුලී රු 12000 කි

පහත තොරතුරු උපයෝගී කරගෙන අංක 35 සිට 40 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න

කර්දුගේ ව්‍යාපාරයේ 2019-12-31 දිනට ගිනුම් පොත්වලින් උපුටා ගත් ශේෂ කිහිපයක් පහත දැක්වේ

	රු
ඉඩම් (පිරිවැයට)	500000
යන්ත්‍ර	200000
2019-01-01 දිනට යන්ත්‍ර ක්ෂය වෙන්කිරීම	50000
2019-01-01 දිනට තොගය	60000
ගැනුම්	180000
විකුණුම්	350000
බොල්ණය	7000
දුන් වට්ටම්	2000
ණයගැතියෝ	30000
ණයහිමියෝ	40000
රක්ෂණය	8000
ගෙන ඒමේකුලී	2000
බැංකු අයිතාපය	40000
මුදල් ශේෂය	15000

අතිරේක තොරතුරු

යන්ත්‍ර වාර්ෂිකව පිරිවැය මත 10% බැගින් සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරයි
2019-12-31 දිනට තොගය රු 80000 කි

- 35 මෙම ව්‍යාපාරයේ 2019-12-31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විකුණුම් පිරිවැය වන්නේ
1 රු 160000 2 රු 162000 3 රු 240000 4 රු 242000
- 36 මෙම ව්‍යාපාරයේ 2019-12-31 න් අවසන් වර්ෂයේ දළ ලාභය වන්නේ
1 රු 250000 2 රු 110000 3 රු 170000 4 රු 188000
- 37 මෙම ව්‍යාපාරයේ දැකිය හැකි පරිපාලන වියදමක් සහ බෙදාහැරීමේ වියදමක් පිළිවෙලින්
1 දුන් වට්ටම් හා රක්ෂණය 2 දුන් වට්ටම් හා බොල් ණය
3 බොල් ණය හා රක්ෂණය 4 යන්ත්‍ර ක්ෂය හා බොල් ණය
- 38 මෙම ව්‍යාපාරයේ 2019-12-31 දිනට යන්ත්‍රවල ශුද්ධ අගය කොපමණද?
1 රු 150000 2 රු 180000 3 රු 130000 4 රු 200000
- 39 2019-12-31 දිනට ජංගම වත්කම්වල වටිනාකම වන්නේ
1 රු 775000 2 රු 825000 3 රු 125000 4 රු 205000
- 40 2019-12-31 දිනට මුළු වත්කම්වල වටිනාකම වන්නේ
1 රු 825000 2 රු 775000 3 රු 205000 4 රු 125000

අභිංසක හීන සැබෑ කරගන්නට වෙර දරනා
අපේම ශ්‍රී ලාංකීය දරුවන්ට සෙනෙහසින් නොමිලේ තිළිණ කරන වගයි

රජයේ පාසලක උසස් පෙළ ගිණුම්කරණය සහ
සාමාන්‍යපෙළ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයන
විෂයය උගන්වන ප්‍රවීණ ගුරුවරයෙකි

හේමසිරි විජේසිංහ

B.B.Mgt(Acc.)sp LICA

